



06.මානව දේහ ක්‍රියාවලි

(ජීව විද්‍යාව)

11 ශ්‍රේණිය

THE NERVOUS SYSTEM

ස්නායුක සමායෝජනය ක්‍රියාවලිය

- අප එදිනෙදා ජීවිතයේ අවදි වූ මොහොතේ සිට නිශ්චය යන අවස්ථාව දක්වාම සිදුකරනු ලබන්නේ උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමයි.

- i. *පහත හැඳින්වීමට අදාල වන තනි වචනය ලියන්න.*

- a. *සංවේදී ඉන්ද්‍රියන්ට දැනෙන පරිදි පරිසරයේ සිදුවන වෙනස්වීම :*

- **උත්තේජය**

- b. *උත්තේජයකට දක්වන ප්‍රතික්‍රියාව :*

- **ප්‍රතිචාරය**

C. උත්තෝප් දැනෙන ඇස කණ, නාසය, දිව, සම වැනි ඉන්ද්‍රියන් :

- **ප්‍රතිග්‍රාහක හෙවත් සංවේදී ඉන්ද්‍රියන්**

d. උත්තෝප්වලට ප්‍රතිචාර දැක්වන අවයව (ජේෂ් / ග්‍රන්ථි) :

- **කාරක**

e. උත්තෝප්‍යක ඇති දේහයට සංවේදනය කර ගත හැකි අවම නිවුනාවය හෝ සාන්ද්‍රණය :

- **දේහලීය අගය**

f. අනාපන්තර හෝ බාහිර ජර්‍යයේ සිදුවන වෙනස්වීම්වලට අනුව අවයව පද්ධති එකිනෙකට කටයුතු කිරීම හෙවත් දේහ ක්‍රියාකාරීත්වය හැඩ ගැස්වීමේ ක්‍රියාවලිය :

- **සමායෝජනය**

g. ස්නායු පද්ධතිය මගින් සිදුවන සමායෝජනය :

- **ස්නායුක හෙවත් විද්‍යුත් සමායෝජනය**

h. නිර්නාල ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන හෝර්මෝන මගින් සිදුවන සමායෝජනය :

- **අස්නායුක හෙවත් රසායනික සමායෝජනය**

ii. අද දවසේ ඔබ උත්තේජයකට ප්‍රතිචාර දැක්වූ අවස්ථාවක් ලියා ඊට අදාළ ව උත්තේජය, ප්‍රතිචාරය, ප්‍රතිග්‍රාහකය, කාරකය නම් කරන්න.

නිදසුන:

a. අවස්ථාව :

b. උත්තේජය :

c. ප්‍රතිචාරය :


d. ප්‍රතිග්‍රාහකය :

e. කාරකය :

iii. විද්‍යුත් සමායෝජනය සිදුවන්නේ ස්නායු පද්ධතිය මගිනි.

a. ස්නායු පද්ධතියේ ව්‍යුහමය හා කාර්යමය ඒකකය කුමක් ද?


ව්‍යුහමය ඒකකය :



නියුරෝනය/ස්නායු කෙලය

- **කෘත්‍යමය ඒකකය**

ප්‍රතික චාපය




b. ඉටුකෙරෙන කාර්ය අනුව නියුරෝන වර්ග කළ හැකි ආකාර තුන සඳහන් කරන්න.

සංවේදක නියුරෝන



අන්තර්හාර නියුරෝන




වාලක නියුරෝන




➤ ස්නායු පද්ධතිය සිරුරේ සෑම අවයවයක්ම සම්බන්ධ කරමින් පිහිටා ඇත.

➤ පද්ධතියේ ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය අනුව මධ්‍ය ස්නායු පද්ධතිය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස කොටස් දෙකකින් අධ්‍යයනය කළ හැකිය



ස්නායු පද්ධතිය



මධ්‍ය ස්නායු පද්ධතිය

පර්යන්ත ස්නායු පද්ධතිය



මොළය



සුෂුම්නාව



කපාල ස්නායු
යුගල් 12



සුෂුම්නා ස්නායු
යුගල් 31



THE NERVOUS SYSTEM

i. මධ්‍ය ස්නායු පද්ධතියට අයත්වන ප්‍රධාන කොටස් දෙක සඳහන් කරන්න.

මධ්‍ය ස්නායු පද්ධතිය




මොළය



සුෂුම්නාව



ii. කපාල ස්නායු සහ සුෂුම්නා ස්නායු කොපමණ ප්‍රමාණය බැගින් පර්යන්ත ස්නායු පද්ධතියට අයත් වේද?



පර්යන්ත ස්නායු පද්ධතිය



**කපාල ස්නායු
යුගල් 12**



**සුෂුම්නා ස්නායු
යුගල් 31**

iii. මොළය සහ සුප්‍රමිතාව මෙතින් පටල තුනකින් ආවරණය වී ඇත. එම මෙතින් පටල අතර ඇති මස්තිස්ක සුප්‍රමිතා තරලයෙන් ඉටුවන කාර්ය සඳහන් කරන්න.

- මොළයට හා සුප්‍රමිතාවට උත්ප්ලාවකතාව (ඉපිලීම) සැපයීම.
- කම්පන අවශෝෂණය කිරීම
- විජලනයෙන් හා තීක්‍ර ජීවින්ගෙන් ආරක්ෂාව
- උෂ්ණත්ව වෙනස්වීම් වලින් ආරක්ෂාව



iii. මොළය ප්‍රධාන වශයෙන් කොටස් තුනකින් සමන්විතය. පහත රූපයේ එම කොටස් තුන නම් කර එක් එක් කොටස මගින් ඉටු වන කාර්ය කෙටියෙන් සඳහන් කරන්න.




මස්තිෂ්කය

අනුමස්තිෂ්කය

සුළුමිහා ශීර්ෂකය

• මස්තිෂ්කය:



- මස්තිෂ්කය:

- ✓ ආවේග හඳුනා ගැනීම, තේරුම් ගැනීම හා ගබඩා කිරීම.
- ✓ දෘෂ්ටිය, ඝණ්ඨය, රස, ශ්‍රවණය හා ස්පර්ශ වැනි සංවේදන ප්‍රතිග්‍රහණය කිරීම.
- ✓ ඉගෙනීම, බුද්ධිය, සිතීම වැනි උසස් මානසික ක්‍රියා පාලනය
- ✓ ඉවිජානුගතේශි සංකෝචන පාලනය කිරීම.

- **අනුමස්තිස්කය:**

- ✓ දේහයේ සමතුලිතතාවය පවත්වා ගැනීම.
- ✓ ඉව්ෂානුග ජේශ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම.
- ✓ දේහයේ චලන නිසියාකාරව සිදු කිරීම.


• **සුඤ්ඤා ශීර්ෂකය :**

✓ හෘත් ස්පන්දන වේගය පාලනය කිරීම.

✓ ශ්වසනය පාලනය කිරීම

✓ වමනය, කැස්ස, කිවිසුම් යාම ඉක්කාව හා ගිලීම වැනි ප්‍රතික ක්‍රියා පාලනය


- **ප්‍රතිග්‍රාහක මගින් සංවේදනය කර ගන්නා ආවේග අභිවාහි නියුරෝනය ඔස්සේ සම්බන්ධක නියුරෝනය හරහා අපවාහි නියුරෝනයට ලබා දී, අනතුරුව ප්‍රතිචාරයට අදාල ආවේගය කාරකය වෙත ගෙනයාම උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේ දී සිදුවේ.**
- **ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය ප්‍රතික චාපය ලෙස හැදින්වේ.**




i. සාමාන්‍ය ක්‍රියාවක් සඳහා යම් කාලයක් ගතවේ. එහෙත් සිරුරේ ආරක්ෂාව සඳහා සමහර උත්තේජවලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය යුතු අවස්ථා එළඹෙනු ඇත. එවැනි අවස්ථාවල දී සිදුවන ප්‍රතිචාර ප්‍රතික ක්‍රියා ලෙස හඳුන්වයි.

■ සාමාන්‍ය ක්‍රියාවක ගමන් මඟ හා ප්‍රතික ක්‍රියාවක ගමන් මඟ ගැලීම් සටහන් මගින් දක්වන්න.

✓ සාමාන්‍ය ක්‍රියාවක මෙන් මඟ ගැලීම සටහන් මගින් දක්වන්න.



✓ ප්‍රතික ක්‍රියාවක ගමන් මඟ ගැලීම් සටහන් මගින් දැක්වේ.



ප්‍රතිග්‍රාහකය

සංවේදක

පුනර්නිවාරණ

චාලක

කාරකය

නියුරෝනය

නියුරෝනය

නියුරෝනය



ii. ප්‍රතික ක්‍රියාවක් සිදුවන අවස්ථා 3 ක් දක්වන්න .

- ✓ කකුලේ කටුවක් ඇණුන විට පය ඉවතට ගැනීම.
- ✓ ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම.
- ✓ විදුලි සැර වැදෙන විට අත ඉවතට ගැනීම.
- ✓ පය ගලක හැපුන විට කැගැස්වීම.

iii. ඔබ සඳහන් කළ ප්‍රතික ක්‍රියාවන් පහත
ආකාරයට වර්ග කරන්න.

a. ක්‍රියාමාර්ග ප්‍රතික :

- ✓ කකුලේ කටුවක් ඇණුන විට පය ඉවතට ගැනීම.
- ✓ ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම.
- ✓ විදුලි සැර වැදෙන විට අත ඉවතට ගැනීම.
- ✓ පය ගලක හැපුන විට කැගැස්වීම.

a. කථාමු ප්‍රතික :

✓ ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම.

iii. ඔබ සඳහන් කළ ප්‍රතික ක්‍රියාවන් පහත
ආකාරයට වර්ග කරන්න.


b. පුනරුත්ථාපන ප්‍රතික :

- ✓ කකුලේ කටුවක් ඇණුන විට පය ඉවතට ගැනීම.
- ✓ ඇස දෙසට යමක් පැමිණෙන විට ඇස පියවීම.
- ✓ විදුලි සැර වැදෙන විට අත ඉවතට ගැනීම.
- ✓ පය ගලක හැපුන විට කැගැස්වීම.

b. සුසුචිතා ප්‍රතික :


- ✓ කකුලේ කටුවක් ඇණුන විට පය ඉවතට ගැනීම.
- ✓ විදුලි සැර වැදෙන විට අත ඉවතට ගැනීම.
- ✓ පය ගලක හැපුන විට කැගැසීම.

- පර්යන්ත ස්නායු පද්ධතියේම කොටසක් වන ස්වයංසාධක ස්නායු පද්ධතිය ගැංග්ලියම් සමූහයක් මූලිකව සමායෝජනය සිදු කරයි.




i. ස්වයංසාධක ස්නායු පද්ධතිය මගින් යාමනය වන
 අතිච්ඡාත්‍රුහ පේශි අඩංගුවන අන්‍යන්තර අවයව 4 ක් නම්
 කරන්න .

හෘදය
 පෙනහැල්ල
 ආමාශය
 අක්මාව
 මුත්‍රාශය



ii. ස්වයං සාධක ස්නායු පද්ධතියේ අනුවේගී හා ප්‍රත්‍යානුවේගී පද්ධතියේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට හිදැසුන් කිහිපයක් භෞතය අග්‍රිතව දැක්වන්න.



ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය


අනුවේගී ස්නායු පද්ධතිය

ප්‍රතානුවේගී ස්නායු පද්ධතිය

අනුවේගී ස්නායු පද්ධතිය

Parasympathetic

Sympathetic



කණිනිකාව විශාලවීම

බේටය ශ්‍රාවය නොවීම

හෘද ස්පන්දන වේගය වැඩිවීම

ආශ්වාස, ප්‍රශ්වාස වේගය වැඩිවීම

ක්‍රමාකූචනය නිශේධනය කිරීම
(ආහාර ජීරණ වේගය අඩු වීම)

ප්‍රත්‍යානුචේතී ස්නායු පද්ධතිය

අනුචේතී ස්නායු පද්ධතිය

Parasympathetic

Sympathetic


කණිනිකාව කුඩා වීම

බේටය ශ්‍රාවය වීම

හෘද ස්පන්දන වේගය අඩුවීම

ආශ්වාස, ප්‍රශ්වාස වේගය අඩුවීම

ක්‍රමාකූචනය උත්තේජනය කිරීම
(ආහාර ජීරණ වේගය වැඩි වීම)



කණිනිකාව විශාලවීම

බේටය ශ්‍රාවය නොවීම
හෘද ස්පන්දන වේගය වැඩිවීම

ආශ්වාස, ප්‍රශ්වාස වේගය වැඩිවීම

ක්‍රමාකූචනය නිශේධනය කිරීම
(ආහාර ජීරණ වේගය අඩු වීම)

රසායනික සමායෝජනය

➤ මිනිස් සිරුරෙහි රසායනික සමායෝජනය සිදුවන්නේ අන්තරාසර්ග ග්‍රන්ථි හෙවත් නිර්නාල ග්‍රන්ථි මගින් සුවය වන හෝර්මෝන මගිනි.

i. ප්‍රභාල මගින් අවශ්‍ය ස්ඵානවලට යාවයන් පරිවහනය කරන ඖහිභාසර්ග ග්‍රන්ථි දෙකක් සඳහන් කරන්න.

- **බේට ග්‍රන්ථි**
- **ස්වේද ග්‍රන්ථි**
- **ස්තෝහසුචි ග්‍රන්ථි**
- **අශ්‍රු (කදුලු) ග්‍රන්ථි**

ii. ප්‍රණාල නොමැති බැවින් අන්තරාසර්ග ග්‍රන්ථි වලින් නිපදවා කෙළින්ම රුධිරයට නිදහස් කරන දිගු කාලීන සමායෝජනයට දායක වන හෝර්මෝනවල ලක්ෂණ පහක් ලියන්න.

a. කාබනික සංයෝග වීම

b. රුධිරය මගින් පරිවහනය වීම

c. යම් ස්ථානයක නිපදවී වෙනත් ස්ථානයක ක්‍රියාත්මක වීම.

d. ඉලක්ක අවයව උත්තේජනය කිරීම.

e. ඉතා අඩු සාන්ද්‍රණයක් ප්‍රමාණවත් වීම.

➤ මිනිසාගේ අන්තරාසර්ග ග්‍රන්ථි මොනවා ද?

පිටියුටරිය




Pituitary

තයිරොයිඩය



Thyroid

අධිවෘක්ක ග්‍රන්ථි



Adrenals

අග්නිපාසය



Pancreas

සීම්බ කෝෂය



Ovaries


වෘෂණ



Testes



iii. හෝර්මෝන මගින් සිදුකෙරෙන සමායෝජනය සම්බන්ධයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න.

හෝර්මෝනය	නිපදවන ග්‍රන්ථිය	ඉටුකෙරෙන කෘත්‍යය	අයුතු විට විය හැකි දේ
<p>වර්ධක හෝර්මෝනය</p>	<p>පිටියුටරිය</p> 	<p>අස්ථි වර්ධනය සිදුකරමින් ශරීරයේ වර්ධනය පාලනය කිරීම</p>	<p>උස අඩුවීම/ කුරු බව</p>

<p>භෞතවේදය</p>	<p>නිපදවන ග්‍රන්ථය</p>	<p>ඉටුකෙරෙන කෘතිය</p>	<p>අයුතු වට විය හැකි දේ</p>
<p>තයිරොක්සින්</p>	 <p>තයිරොයිඩ් ග්‍රන්ථය</p>	<p>ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පාලනය කිරීම</p>	<p>පරිවෘත්තීය වේගය අඩුවීම</p> <p>හදිසි</p>
<p>අක්‍රීනලින්</p>	 <p>අධිවෘක්ක ග්‍රන්ථය</p>	<p>හදිසි අවස්ථාවක දී ක්‍රියාකාරීවීමට දේහය සූදානම් කිරීම</p>	<p>අවස්ථාවල නිසි පරිදි දේහය ක්‍රියාකාරී නොවීම</p>

හෝමෝන	නිපදවන ග්‍රන්ථිය	ඉටුකෙරෙන කාර්‍යය	අඩුවූ විට විය හැකි දේ
-------	------------------	------------------	--------------------------

ඉන්සියුලින්

අග්‍රන්ථිය



ගලුකෝස්
 ගලුසිකෝජන්
 බවට පත් කිරීම

**රුධිරයේ
 ගලුකෝස්**

ප්‍රශස්ථ

ගලුකහොන්

ගලුසිකෝජන්

ගලුකෝස්

බවට පත් කිරීම

මට්ටම


වෙනස් වීම

<p>හෝමෝන</p>	<p>නිපදවන ග්‍රන්ථිය</p>	<p>ඉටුකෙරෙන කාර්‍යය</p>	<p>අයුතු විට විය හැකි දේ</p>
--------------	-----------------------------	-------------------------	----------------------------------

රසටුපත්

ක්‍රොමෝසෝම

**සීමිත
කෝෂය**



The diagram shows a cross-section of a pituitary gland at the top. Below it, two embryos are shown at different stages of development. A green line connects the pituitary gland to the embryos, indicating its role in their growth.


ස්ත්‍රීන්ගේ
 ද්විතියික ලිංගික
 ලක්ෂණ ඇතිකිරීම
 හා පවත්වාගෙන
 යාම
 ඩයස් චක්‍රය
 හා ගර්භණීඛව
 පාලනය කිරීම

ද්විතියික
 ලිංගික
 ලක්ෂණ
 ඇති වීම
 ප්‍රමාද වීම

**ඔසප්
 චක්‍රයේ
 අක්‍රමිකතා**

<p>හෝමෝන</p>	<p>නිපදවන ග්‍රන්ථිය</p>	<p>ඉටුකෙරෙන කාර්‍යය</p>	<p>අයුතු විට විය හැකි දේ</p>
--------------	-----------------------------	-------------------------	----------------------------------

ටෙස්ටෝස්ටේරෝන්




වෘෂණ

පුරුෂයින්ගේ
ද්විතියක ලිංගික
ලක්ෂණ ඇති කිරීම
ශුක්‍රාණු ජනනය
උත්තේජනය කිරීම.

ද්විතියක
ලිංගික
ලක්ෂණ
ඇති විට
ප්‍රමාද විම

iv. ඉහත සඳහන් කළ නිර්නාල ග්‍රන්ථි පහත රූපයේ නම් කරන්න.



මානව දේහයේ
සමස්ථිති ක්‍රියාවලිය

- මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරයේ සංයුතිය හා භෞතික සාධක ඉතා පටු පරාසයක් තුළ විචලනය වීම හැරුණු විට අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගැනීම හෙවත් යාමනය කිරීම සමස්ථිතිය නමින් හැඳින්වේ.

i. මිනිස් දේහයේ අභ්‍යන්තර පරිසරය යන්නෙන් අදහස් වන්නේ

කුමක් ද?

- පටක තරලය, රුධිර ජලාසම්පය හා වසා තරලය

ජල තුලයතාව යාමනය

- දේහ අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගත යුතු එක් සාධකයක් ලෙස ජල තුලයතාවය සැලකිය හැකිය.

a. සිරුරෙහි ජල ප්‍රමාණය අඩුවීමට හේතු වන කරුණු මොනවා ද?

- අඩුවෙන් පානය කිරීම
- වැඩිපුර දහදිය පිටවීම
- පාචනය/වමනය වැනි තත්ත්ව

b. ජල ප්‍රතිශක්‍ය අඩුවූ විට ජල ප්‍රතිශක්‍ය රැක ගැනීම සිදුවන්නේ කෙසේ ද?

- පිටිඳුටරිය මගින් **ADH** හොර්මෝනය ශ්‍රාවය වීමෙන් **වෘක්කවලදී ජල ප්‍රතිශෝෂණය වැඩි කිරීම.**
- **පිපාසය ඇතිවීම නිසා ජලය පානය කිරීම.**

C. සිරුරෙහි ජල ප්‍රතිශතය වැඩිවීමට හේතුවන කරුණු මොනවා ද?

- වැඩියෙන් ජලය පානය කිරීම
- ජලය සහිත ආහාර පාන ගැනීම

d. ජල ප්‍රතිශක්‍ය වැඩිවූ විට ජල ප්‍රතිශක්‍ය අඩු කර ගැනීම සිදුවන්නේ කෙසේ ද?

- පිටිඤ්චරිය මගින් **ADH** හොර්මෝනය ශ්‍රාවය අඩු වීමෙන් වෘක්කවලදී ජල ප්‍රතිශෝෂණය අඩු කරයි.
- මුත්‍ර වැඩිපුර බැහැර වේ.

ග්‍රැකෝස් මට්ටම යාමනය

iii. දේහ අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගත යුතු තවත් සාධකයක් ලෙස ග්ලූකෝස් තුල්‍යතාවය යාමනය සැලකිය හැකිය.

a. මිනිස් සිරුරේ ප්‍රශස්ථ ග්ලූකෝස් මට්ටම කොපමණ ද?

රුධිරය මිලි ලීටර 100 ක ග්ලූකෝස් 80 - 120 mg පමණ

b. රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම ඉහළ යාමට හේතුවන කරුණු මොනවා ද?

- කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වැඩිපුර ගැනීම
- ඉන්සියුලින් ශ්‍රාවය අඩුවීම

c. රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම ඉහළ ගිය විට යාමනය සිදුවන්නේ කෙසේ ද?

- ඉන්සියුලින් ශ්‍රාවය වී ග්ලූකෝස් අක්මාවේ දී ග්ලයිකෝජන් ලෙස තැන්පත්වීම
- මේදය ලෙස තැන්පත් කිරීම

d. රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පහළ යාමට හේතුවන කරුණු මොනවා ද?

- නිරාහාරව සිටීම
- සිරුර වෙහෙසීම

e. රුධිරයෙහි ග්ලූකෝස් මට්ටම පහළ ගිය විට යාමනය සිදුවන්නේ කෙසේ ද?

- ග්ලූකෝගන් ශ්‍රාවය වී අක්මාවේ දී ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කිරීම
- සංචිත මේදය ග්ලූකෝස් බවට පත් කිරීම

දේහ උෂ්ණත්ව යාමනය

iv. දේහ අභ්‍යන්තර පරිසරයේ නියතව පවත්වා ගත යුතු තවත් සාධකයක් ලෙස උෂ්ණත්ව යාමනය සැලකිය හැකිය.

a. දේහ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන කරුණු මොනවා ද?

- පරිසර උෂ්ණත්වය ඉහළ යාම
- සිරුර වෙහෙසීම
- තාපය පිටවන ස්ථානවල ගැවසීම.

b. දේහ උෂ්ණත්වය ඉහළ ගිය විට පහළ දැමීම සිදුවන්නේ කෙසේ ද?

- දහදිය දැමීම
- රුධිර කේශනාලිකා විස්තාරණය වීම
- රෝම සමට ඇලී පැවතීම.
- ශ්වසන වේගය අඩුවීම

C. දේහ උෂ්ණත්වය පහළ යාමට හේතුවන කරුණු මොනවාද ?

- පරිසර උෂ්ණත්වය පහළ යාම
- ශීත කළ ආහාර පාන ගැනීම
- සනාභය/ ශීත සුළං ගත දැවරීම.

d. දේහ උෂ්ණත්වය පහළ ගිය විට
උෂ්ණත්වය ඉහළ නංවා ගැනීම
සිදුවන්නේ කෙසේ ද?

- වේවිලීම
- රුධිර කෝශනාලිකා සංකෝචනය වීම
- රෝමෝද්ගමනය වීම.
- ශ්වසන වේගය වැඩි වීම

e. මිනිසාගේ දේහ ක්‍රියාවලි පවත්වා ගෙන
යාමට ප්‍රශස්ථ වන උෂ්ණත්වය
කොපමණ ද?

$$36.9 = 37 \text{ } ^\circ\text{C}$$

f. ජීවිත භානියක් සිදු නොවී මිනිසාට
දරා ගත හැකි දේහ උෂ්ණත්වය
පරාසය කොපමණ ද?

34.5 °C සිට 42 °C

දැන් ඔබ මානව දේහ ක්‍රියාවලි පාඩම
යටතේ,

- මිනිසාගේ ආහාර ජීරණ ක්‍රියාවලිය
- මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය
- මිනිසාගේ බහිස්සුවිය ක්‍රියාවලිය
- මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය
- මිනිසාගේ සමායෝජන හා සමස්ථිති ක්‍රියාවලිය

ඉගෙනගෙන ඇත.

දැන් ඔබට.....

- මිනිසාගේ ආහාර පිරණය ක්‍රියාවලිය යටතේ,
- ජාහාර විභවය යනු කුමක්දැයි ප්‍රකාශ කිරීමට
- රූපයටහන් භාවිතයෙන් ජාහාර විභව පද්ධතියේ කොටස් හඳුන්වා දීමට
- විභව ක්‍රියාවලිය සම්බන්ධයෙන් මුඛය, අන්තරාසාදනය, ජාලාශය, කුචා අන්ත්‍රය, මහාන්ත්‍රය හා ගුද මාර්ගයේ කාර්ය විස්තර කිරීමට

- කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා ලිපිඩ්, ජීවණයෙන් ලැබෙන අන්තච්ඡාද හා ඒ සම්බන්ධ චිත්සයිම පිළිබද විස්තර කිරීමට
- අක්මාව, අග්නාසායය හා බිට් ග්‍රන්ථිච්ඡාද කාර්යභාරය විස්තර කිරීමට
- කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා ලිපිඩ්, ජීවණයෙන් ලැබෙන අන්තච්ඡාද හා ඒ සම්බන්ධ චිත්සයිම පිළිබද විස්තර කිරීමට
- ආහාර ජීවණ පද්ධතිය ආශ්‍රිත රෝග සහ රෝගාබාධ විස්තර කිරීමට
- **හැකි විශ්‍ය යුතුය.**

- මිනිසාගේ ශ්වසන ක්‍රියාවලිය යටතේ,
- බාහිර ශ්වසනය යනු කුමක්දැයි සරලව හැඳින්වීමට
- බාහිර ශ්වසනයේ යාන්ත්‍රණය දැකගතියක් නාවිත කරමින් විස්තර කිරීමට
- කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ශ්වසන පෘෂ්ඨයක දැනී විශේෂ ලක්ෂණ විස්තර කිරීම
- කාර්යක්ෂම වායු හුවමාරුවක් සඳහා ශ්ලේෂමල පටලයේ සහ පක්ෂවල ක්‍රියාව විස්තර කිරීමට
- සෛලීය ශ්වසනය යනු කුමක්දැයි සරලව හැඳින්වීමට

- සචායු ශ්වසනයේ තුලිත රසායනික සම්කරණය ලියා දැක්වීමට
- නිච්චායු ශ්වසනය යනු කුමක්දැයි සරලව හැදින්වීමට
- ශක්ති චාහකයක් / හුවමාරු ඒකකයක් ලෙස ATP හැදින්වීමට
- ඔක්සිජන්වල අවශ්‍යතාවය හා පිටකරන ශක්ති ප්‍රමාණය මත සචායු හා නිච්චායු ශ්වසන සන්සන්දනය කිරීමට
- ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග, සහ රෝගාබාධ වළක්වා ගන්නා ආකාර ප්‍රකාශ කිරීමට
- හැකි විශ්‍ය යුතුය.

- මිනිසාගේ බහිස්සුවාදිය ක්‍රියාවලිය යටතේ,
- බහිස්සුවාදිය යනු කුමක්දැයි සරලව හැඳින්වීමට
- බහිස්සුවාදිය අවයව සහ බහිස්සුවාදී වීම ප්‍රකාශ කිරීමට
- මළ දුවස බහිස්සුවාදී වීමක් නොවන බව පිළිගැනීමට
- බහිස්සුවාදී කාර්යෙහිලා වෘක්කවල කෘත්‍ය පැහැදිලි කිරීමට
- මුත්‍ර නිපදවෙන ආකාරය සරලව පැහැදිලි කිරීමට
- මුත්‍ර පද්ධතිය ආශ්‍රිත රෝග සහ රෝගාබාධ වළක්වා ගන්නා ආකාර ප්‍රකාශ කිරීමට
- හැකි විට යුතු ය.

- මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාවලිය යටතේ,
- රුධිරයේ සංයුතිය හා කාර්යය පැහැදිලි කිරීමට
- රුධිරයෙන් අපද්‍රව්‍ය භාජනය වනුයේ හා කාර්යය විස්තර කිරීමට
- පුපුරුණු සහ සංස්ථානික සංසරණය විස්තර කිරීමට
- රුධිර පීඩනය, ප්‍රාකෘතික සහ විස්තර පීඩන අපද්‍රව්‍ය විස්තර කිරීමට
- හෘත් චක්‍රය සහ හෘත් ශබ්ද විස්තර කිරීමට
- වයා තරමයේ සහ වයා පද්ධතියේ කාර්යභාරය විස්තර කිරීමට

- *හැඩි සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග සහ රෝගාබාධ වළක්වා ගන්නා ආකාර ප්‍රකාශ කිරීමට*
- **හැකි විශ දුතු ය.**

- මිනිසාගේ සමායෝජනය හා සමස්ථිති ක්‍රියාවලිය යටතේ,
- මධ්‍ය ස්තායු පද්ධතියේ (මොළය සහ සුපුම්නාවේ) මූලික කාරණය සඳහන් කිරීමට
- ප්‍රතික චාපය ස්තායු පද්ධතියේ කාරණමය ඒකකය බව පිළිගැනීමට
- ප්‍රතික ක්‍රියාවක් යනු කුමක්දැයි සරලව විස්තර කිරීමට
- අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ක්‍රියාවන් සඳහා හිදුසුන් ප්‍රකාශ කිරීමට

- ප්‍රධාන හෝර්මෝනවල කාර්ය විස්තර කිරීමට
- සමස්ථිතිය යනු කුමක්දැයි සරලව විස්තර කිරීමට
- දේහ උෂ්ණත්වය, රුධිර ග්ලූකෝස් මට්ටම සහ ජල සංයුතිය යාමනය වන ආකාරය සරලව විස්තර කිරීමට
- **හැකි විශ් ලුහුය.**

මානව දේහයේ ස්නායුක සමායෝජන ක්‍රියාවලිය

සහ සමස්ථිති ක්‍රියාවලිය



Yes I Can

ඉදිරිපත් කිරීම

එල්. ගාමිණී ජයසූරිය

ගුරු උපදේශක (විද්‍යාව)

වෛශ්/කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය
ලුණුවිල.



071 4436205 / 077 6403672